

ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලය - 2010

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා රබර් පර්යේෂණ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතු වල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අදහස් දැක්වීම

1.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති පොදු ව්‍යාපාර චක්‍රලේඛ අංක පීර්ඩී 12 ප්‍රකාර වර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත ඉදිරිපත් කළයුතු වුවද දින 79 ක කාල ප්‍රමාදයක් සහිතව 2010 මැයි 20 දින ගිණුම් ඉදිරිපත් කර තිබුණි.

1.2.2 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

පහත නිරීක්ෂණයන් කෙරේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාර ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය තුළ අන්තර්ගත නොවීය යුතු රු.7,737,055 ක් වටිනා දිගුකාලීන වගකීම් ශේෂ අන්තර්ගත කර තිබුණු අතර ප්‍රවර්තන වර්ෂයේ පාරිභෝගික වෙන්කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් වීම මූල්‍ය ප්‍රකාශන වල සටහනක් මගින් හෙළිදරව් කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 09 ප්‍රකාර මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී රු.11,656,719 ක් වටිනා මුදල් ප්‍රවාහයන් නිවැරදි ලෙස ගැලපුම් කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 36 ප්‍රකාර අයකර ගැනීම් අවිනිශ්චිත අවුරුදු 15 කට වඩා පැරණි රු.4,907,787 ක් වූ ඇප සුරැකුම් 04 ක් අසම්භාව්‍ය වත්කම් ලෙස ශේෂපත්‍ර සටහනක් මගින් දැක්විය යුතු වුවත් ණයගැතියන් ලෙස ගිණුම් ගත කර තිබුණි.

(ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10 ට පටහැනිව පෙර වර්ෂයේ ගැලපීම් ලෙස රු.38,097,777 ක් ගලපා තිබුණි.

1.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණයන් කෙරේ.

(අ) රු.11,337,538 ක් වූ තොග,වාර්ෂික සමීක්ෂණ වලින් තොරව පොත් අගය මත ගිණුම් වලට ගෙන තිබූ බැවින් හානි වීම්,නැතිවීම් ආදියෙන් වන පාඩු ගිණුම් වලින් අනාවරණය වී නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.605,340 ක් වටිනා 1121 ක ඉතිරි කිරීම් තොගය අවසාන ගිණුම් වල හෙළිදරව් කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය සහ අවසාන තොගය රු.605,340 කින් අඩුවෙන් දැක්වුණි.

(ඇ) ගණනය කිරීමේ දෝෂයක් හේතුවෙන් 2010 වර්ෂය සඳහා පාරිභෝගික වෙන්කරීම රු.3,491,168 කින් වැඩියෙන් දක්වා තිබුණි.

1.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත නිරීක්ෂණයන් කෙරේ.

(අ) ණය ගැතියන් 317 දෙනෙකුගෙන් අයවිය යුතු රු. 6,468,898 ක් වටිනා ශේෂ සහ රු.2,348,490 ක් වටිනා අයවිය යුතු ශේෂ 18 ක් වසර 5 කට වඩා පැරණි වූ අතර ඒවා අය වන බවට තහවුරු වීම් ඉදිරිපත් නොවූණි.

(ආ) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් පරිශ්‍රයක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ලබා දෙන ලද රු.5,214,500 ක් වූ අත්තිකාරම් මුදල දිගුකලක සිට මූල්‍ය ප්‍රකාශන වල ලැබිය යුතු ශේෂයක් ලෙස දක්වා තිබුණි.

(ඇ) ණය හිමියන් 116 දෙනෙකුට ගෙවිය යුතු රු. 4,150,725 ක් ව ශේෂ සහ රු. 1,586,666 ක් ව ගෙවිය යුතු ශේෂ 14 ක් වර්ෂ 05 කට වඩා පැරණි වූ අතර සමාලෝචිත වර්ෂයේදී නිරවුල් කිරීමට පියවර ගෙන නොතිබුණි.

1.2.5 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොමැති වීම

රු. 288,865,434 ක් වටිනා ස්ථාවර වත්කම්, රු. 23,112,737 ක් වූ ජංගම වත්කම් හා රු. 4,150,725 ක් ව ජංගම බැරකම් වලට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය, විස්තරාත්මක උපලේඛන සහ ශේෂ සනාථ කිරීම් ආදිය ඉදිරිපත් නොවීය.

1.2.6 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

පහත සඳහන් නීති, රීති රෙගුලාසි යනාදියට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි (මු.රෙ)	
(I) මු.රෙ. 104(3), (4) හා 110	2010 වර්ෂය තුළ සිදුවූ රු.335,817 ක වාහන අනතුරු 05 ක් සඳහා ප්‍රාරම්භක වාර්තා සහ පරිපූර්ණ වාර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නොතිබූ අතර වාහන අනතුරු පිළිබඳ හානි ලේඛණයක සටහන් කර නොතිබුණි.
(II) මු.රෙ. 756	2010 වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණ කටයුතු සිදු කර සමීක්ෂණ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) 2003 ජුනි 02 දිනැති .
පොදු ව්‍යාපාර වකුලේඛ
අංක පීඊඩී 12

(I) 4.2.5 ඡේදය කාර්යක්ෂම කාරක ප්‍රාග්ධන කළමනාකරණයක් සඳහා උපකාරී වන පරිදි ණයගැති, ණයහිමි සහ තොග වලට අදාළ කාල විශ්ලේෂණ වාර්තා සහ හඳුනාගත් සෙමින් වලනය වන, කල් ඉකුත් වූ තොග පිළිබඳ විස්තර මාසිකව කළමනාකරණ මණ්ඩලයට ඉදිරිපත් කර නොතිබුණි.

(II) 6.5.1 ඡේදය මූල්‍ය ප්‍රකාශන සමග කෙටුම්පත් වාර්ෂික වාර්තාවක් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය.

2.1 මූල්‍ය සමාලෝචනය

2.1.1 මූල්‍ය ප්‍රතිඵලය

(අ) සමාලෝචිත වර්ෂය තුළ මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු වල ප්‍රතිඵලය පුනරාවර්තන වියදුම් සඳහා රජයේ ප්‍රදානය ගණන් ගැනීමට පෙර රු.231,582,450 ක ඌනතාවයක් වූ අතර ඉකුත් වර්ෂයේ ඊට අනුරූප ඌනතාවය වූ රු.216,352,688 සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ ඌනතාවය රු.15,229,762 කින් වැඩි වී තිබුණි. පුනරාවර්තන වියදුම් සඳහා වූ රු.181,050,000 ක රජයේ ප්‍රදාන ගණන් ගැනීමෙන් පසු සමාලෝචිත වර්ෂයේ ඌනතාවය රු.50,532,450 ක් දක්වා අඩු වී තිබුණි. ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ රු.176,300,000 ක් වූ රජයේ ප්‍රදාන ගණන් ගැනීමෙන් පසු ඌනතාවය රු.40,050,679 ක් දක්වා අඩු වී තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය සඳහා ලද රජයේ ප්‍රදාන ගණන් ගැනීමෙන් පසු ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ ඌනතාවය වැඩි වීම රු.10,481,771 ක් වී තිබුණි. කෙසේ වුවද මණ්ඩලය සතු ධර්මන්තල්පි හා කුරුච්චි වතු වලින් ඉකුත් වර්ෂයේදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදීද ලාභ ලැබී තිබූ අතර ලබන ලද ලාභය පිළිවෙලින් රු. 50,497,431 ක් සහ රු. 24,364,387 ක් විය. කුමාරවත්ත හා නාරම්පොල වතු වල ඉකුත් වර්ෂයේදී මෙන්ම සමාලෝචිත වර්ෂයේදීද පිළිවෙලින් රු. 2,916,518 සහ රු.1,228,287 ක් පාඩු ලබා තිබුණි.

මේ අනුව එම වතු හතරෙහි සමාලෝචිත වර්ෂයේ සමස්ථ ලාභය වූ රු.70,717,013 ක් ගැලපීමෙන් පසු වර්ෂයේ සමස්ථ මෙහෙයුම් ප්‍රතිඵලය රු.20,184,562 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ එම වතු හතරෙහි සමස්ථ ලාභය වූ රු.17,130,601 ගැලපීමෙන් පසු ඉකුත් වර්ෂයේ සමස්ථ ඌනතාවය රු.22,920,078 ක් දක්වා අඩුවී තිබුණි.

2.1.2 මතභේදයට තුඩු දෙන ගනුදෙනු

1967 මාර්තු 17 වෙනි දින දරන අංක 218 වෙනි අධ්‍යක්ෂ මණ්ඩල තීරණය ප්‍රකාරව රබර් පර්යේෂණ මණ්ඩලයට අයත් නිල නිවාස වල පදිංචි නිලධාරීන් සඳහා පමණක් එල්.පී.ගැස් ලබාදිය යුතු වුවද, ඊට පටහැනිව නිල නිවාස වල පදිංචි වී නොසිටි නිලධාරීන් 13 දෙනෙකු සඳහා රු.40,612 ක් වටිනා එල්.පී.ගැස් ලබා දී තිබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) බෝග විවිධාංගීකරණය යටතේ කුරුච්චි, ඩාර්ටන්ගල්ඩ්, නාරම්පොළ සහ කුමාරවත්ත යන වතු සඳහා 2010 වර්ෂය තුළදී රු.2,642,905 ක බෝග විකණුම් ආදායමක් ලබා තිබූ අතර ඒ සඳහා රු.1,767,325 ක වියදමක් දරා තිබුණි.

(ආ) රබර් කිරි නිෂ්පාදයේ කාර්ය සාධනය

කුරුවිට වතුයාය සහ ඩාර්ටන්ගල්ඩ් වතුයායේ රබර් නිෂ්පාදනයට අදාළ තොරතුරු පහත දැක්වේ.

කිරි කපන වතුයාය	රබර් වගා ඉඩම් ප්‍රමාණය	2009 වර්ෂය			2010 වර්ෂය			වෙනස	
		හෙක්ටයාරය ක නිෂ්පාදනය	වර්ෂයේ මුළු නිෂ්පාදන ප්‍රමාණය	නිෂ්පාදනයේ වටිනාකම	හෙක්ටයාරය ක නිෂ්පාදනය	වර්ෂයේ මුළු නිෂ්පාදන ප්‍රමාණය	නිෂ්පාදනයේ වටිනාකම	ප්‍රමාණය	වටිනාකම (අඩුවීම)
		කි.ග්‍රෑ	කි.ග්‍රෑ	රු.	කි.ග්‍රෑ	කි.ග්‍රෑ	රු.	කි.ග්‍රෑ	රු.
ඩාර්ටන් ගල්ඩ්	193.04(හෙක්ටයාර)	977	188,569	29,407,503	968	186,796	79,924,404	(1,773)	50,516,901
කුරුවිට වතුයාය	68.79(හෙක්ටයාර)	1214.58	83,551	10,686,173	1,480	101,836	37,280,123	18,285	26,593,950

ඉහත තොරතුරු සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) කුරුවිට වතුයාය හා සසඳන විට ඩාර්ටන්ගල්ඩ් වතුයායේ හෙක්ටයාරයකට රබර් කිරි නිෂ්පාදනය 2009 වර්ෂයේදී කිලෝ ග්‍රෑම් 237 කින්ද 2010 වර්ෂයේදී කිලෝ ග්‍රෑම් 512 කින් ද පහත බැස තිබුණි. කුරුවිට වත්තේ වගාවන් පර්යේෂණ වගාවන් වීම, වැසි ආවරණ භාවිතය, දේශගුණික තත්ත්වය , භූමියේ පිහිටීම, කුරුවිට භූමි ප්‍රමාණය අඩු බැවින් නඩත්තු කටයුතු කරගෙන යාමේ පහසුව සහ වගාවේ වියස යන හේතූන් කුරුවිට වතුයායේ හෙක්ටයාර් එකක රබර් කිරි නිෂ්පාදනය ඩාර්ටන්ගල්ඩ් වතුයායට සාපේක්ෂව වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.
- (ii) ඩාර්ටන්ගල්ඩ් වතුයායේ 2009 වර්ෂය හා සසඳන විට සමාලෝචිත වර්ෂයේ රබර් කිරි නිෂ්පාදනය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 9කින් අඩු වී තිබුණි.
- (iii) කුරුවිට වතුයායේ 2007 වර්ෂයේ හෙක්ටයාරයකට රබර් කිරි නිෂ්පාදනය කි.ග්‍රෑම් 1615 ක්ද 2008 වර්ෂය වන විට එය කිලෝ ග්‍රෑම් 1422 ක්ද වූ අතර 2009 වන විට එය 1214 දක්වා පහත බැස තිබුණි. 2010 වර්ෂයේදී නැවත කිලෝ ග්‍රෑම් 266 කින් ඉහල ගොස් තිබුණි.

(iv) 2010 වර්ෂයේදී ක්‍රේෂ් සහ ෂීට් රබර් කිලෝ ග්‍රෑම් 1 ක සාමාන්‍ය චිකුණුම් මිල 87 % කින් වැඩිවීම සහ අමු රබර් කිලෝ ග්‍රෑම් 1 ක මිල 88 % කින් වැඩිවීම හේතුවෙන් 2009 වර්ෂයට සාපේක්ෂව 2010 වර්ෂයේදී ධාරිතාවක් වනුයායේ සහ කුරුච්චි වනුයායේ රබර් කිරි නිෂ්පාදනයේ වටිනාකම පිළිවෙලින් රු.50,516,902 කින් සහ රු.26,593,950 කින් ඉහළ ගොස් තිබුණි.

(ඇ) වසර 10 කට පෙර මණ්ඩලය විසින් ආරම්භ කර තිබූ පහත දැක්වෙන පර්යේෂණ ව්‍යාපෘතීන් 97 කට අදාළව 2010 වර්ෂය අවසාන වන විට ඉටු කිරීමේ ප්‍රගතිය පහත දැක්වේ.

දෙපාර්තමේන්තුව	මුළු ව්‍යාපෘති එකක ගණන	ප්‍රගතිය											
		5%	10%	15%	20%	25%	30%	35%	40%	45%	50%	50% වැඩි	
(1) ප්‍රවේණි විද්‍යා සහ ශාඛ අභිඝ්‍රහණ	06						01	03	02				
(2) ශාඛ විද්‍යා	32							01	01	02	08		20
(3) පාංශු සහ ශාඛ පෝෂණ	35	02	01										32
(4) ශාඛ ව්‍යාධි විද්‍යා	08					01			02		02		03
(5) ජීව රසායන	08												08
(7) ජීව මිනික	05												
(8) උපයෝජන පර්යේෂණ අංශය	03												03
	<u>97</u>												

ඉහත ව්‍යාපෘතීන්ට අදාළව පහත කරුණ නිරීක්ෂණය කෙරේ.

(i) පාංශු සහ ශාඛ පෝෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට වසර 10 කට පෙර ආරම්භ කරන ලද ව්‍යාපෘති අංක 25 සහ 34 හි 2010 වර්ෂය අවසාන වන විට ඉටු කිරීමේ ප්‍රගතිය 5% ක පමණ අඩු මට්ටමක පැවති අතර ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැති වීම ප්‍රගතිය අඩුවීමට හේතු වී තිබුණි. මෙම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති අංක 16, 2010 වර්ෂය අවසාන වන විට ඉටු කිරීමේ ප්‍රගතිය 10% ක පමණ අඩු මට්ටමක පැවති අතර පරීක්ෂණයට අවශ්‍ය දත්ත ලබා ගැනීමට නොහැකි වීම මෙයට හේතු වී තිබුණි.

- (ii) ශාඛ ව්‍යාධි විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනට වසර 10 කට පෙර ආරම්භ කරන ලද ව්‍යාපෘති අංක 06,2010 වර්ෂය අවසාන වන විට ඉටු කිරීමේ ප්‍රගතිය 25% ක මට්ටමක පැවති අතර ප්‍රමාණවත් පර්යේෂණ නිලධාරීන් සහ උපකරණ නොමැති වීම ප්‍රගතිය අඩු වීමට හේතු වී තිබුණි.

2.2.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මණ්ඩලයේ මිලදී ගැනීම් සහ ගබඩා භාරකාරීත්වය එකම නිලධාරියකු විසින් සිදු කර තිබීම හේතුවෙන් ගබඩා පාලනය සම්බන්ධ අභ්‍යන්තර පාලනය ඉතා දුර්වල මට්ටමක පැවතුණි.
- (ආ) ඉඩමේ අයිතිය පවරා ගැනීමකින් තොරව අලව්ව භාරම්පොළ වත්තේ සහ මොණරාගල කුමාරවත්තේ ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් රු.14,751,127 ක මුදලක් ද මිනුම් කටයුතු වෙනුවෙන් රු.90,000 ක්ද වැය කර තිබුණි.
- (ඇ) ලිඛිත ගිවිසුමක් නොමැතිව භාරම්පොළ වත්ත හා මොණරාගල කුමාරවත්ත, ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිතිය යන පදනම මත වාර්ෂිකව බදු කුලී සඳහා පිළිවෙලින් රු.640,000 ක් සහ රු.400,000 බැගින්, 2010 දෙසැම්බර් 31 දින වන විට රු.මිලියන 5.2 ක ගිණුම්වල ප්‍රතිපාදනය කර තිබුණි.

2.2.3 නිෂ්ක්‍රීය සහ ඌන උපයෝජිත වත්කම්

මණ්ඩලයේ කාර්යය මණ්ඩලය සඳහා නිල නිවාස 87 ක් තිබුණද ඉන් නිවාස 17 ක නිලධාරීන් පදිංචි වී නොතිබිණි.

2.2.4 සංයුක්ත සැලැස්ම

2010-2014 කාලය සඳහා සංයුක්ත සැලැස්මක් පිළියෙල කර තිබුණි. ඉදිරි වර්ෂ වලට අදාළ පුරෝකථනයන් සමඟ සැසඳීමට හැකි පරිදි පසු ගිය වර්ෂ වලට අදාළ මූල්‍ය තොරතුරු සංයුක්ත සැලැස්මෙහි අන්තර්ගත නොවූ අතර , වර්ෂ පහක කාලය තුළ ලභාකර ගැනීමට අපේක්ෂිත භෞතික ඉලක්කයන්ට අදාළ මූල්‍ය වටිනාකම් වෙන් වශයෙන් ඉදිරිපත් කර නොතිබුණි.

2.2.5 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා මණ්ඩලය පිලියෙල කර තිබූ අයවැය ලේඛනයෙහි ඇස්තමේන්තු ගත වියදම හා තථ්‍ය වියදම අතර 9% සිට 78% දක්වා වූ සැලකිය යුතු ප්‍රමාණාත්මක විචලනයන් නිරීක්ෂණය වූ බැවින් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගෙන නොතිබුණි.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා වරින්වර මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකළ යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය
- (ඇ) වත්කම් පාලනය
- (ඈ) තොග
- (ඉ) ණයගැති හා ණයහිමි පාලනය
- (ඊ) පර්යේෂණ කටයුතු
- (උ) මිලදී ගැනීම්